

මෙතෙක් කතාව:

රිදීමා, මහිකා, රාචිරා සහ අමා ශ්‍රී ලංකාවේ සිට මෙල්බර්න් නගර පැමිණි විහිට විද්‍යාල ශිෂ්‍යාවෝය. රිදීමා නමා දක පුරුදු තරුණියකු දකින මුත්, ඔහු කවුදැයි කීමට තරම් මනකසන් ඇසට නැත්තෝය. මේ අතර මහිකාගේ පෙම්වතා වන අයුරේ ළගම් මිතුරා දිනුපද, රිදීමාට ආදරය කරයි. නිත්‍ය නැමැති තරුණියා පිළිබඳව, රිදීමා කුළ ඇත්තේ කෙබඳු හැඟීමක්දැයි යහළුවන් කුළ හටගන්නේ නැවතවකි. අවසන මේ රහස විසඳා ගැනීම සඳහා සියල්ලෝම ශ්‍රී ලංකාව බලා පිටත් වෙති. මෙහිදී රිදීමා සිය යහළුවන් හා මෙම රහස අනාවරණය කරගැනීම සඳහා වෙනසෙන්නිය. දිනක් නිවසේ සොල්දරයේ වූ නමාට සමාන කාර්තවකගේ ජායාරූපයක් දැකීමෙන් සිහිපුන් වන ඇසට නදින් අයියා සියල්ල පවසන බවට පොහොන්දු වේ. නමාගේ ජීවිත කතාව කුමක්දැයි රිදීමා දනගනී.

අද එනැන් සිට:

ගොඩනැගිල්ල දුටු රිදීමාට සිතුවේ, 'රෝගල යැයි පැවසුවාට එය රෝගලක්' නොවන බවය. එය පැරණි මන්දිරයක් සිහි කරන සුළුසල ගොඩනැගිල්ලක් විය. වටා පිටාව ලස් ගස් කොළන්වලින් වැසී තිබුණු අතර, පසෙකින් අලංකාර පොකුණක්ද, ඒ වටා පැහැදිලි අසුන් කිහිපයක් ද දක්නට ලැබිණි. පර්සරයේ වූයේ සිත් තිවනා සුළු, ශාන්ත බවකි.

රෝගලේ සේවකයෝ ඉතා විනිත, කරුණාවන්ත ආයු වූය. ඊට ඇතුළු වූ විනය රිදීමා, නදින් අයියාගේ අත තරයේ අල්ලා ගත්තාය.

ඔවුන්ගේ විස්තර සටහන් කරගත් හෙදියක් ඔවුන් උඩුමතල වෙත ගෙන ගියාය. රිදීමාගේ යහළුවන් ඒම ගැන මව කැමැත්ත ප්‍රකාශ කොට තිබූ බැවින් ඔවුහුද එහි පැමිණා සිටියෝය. සියල්ලෝම රිදීමාගේ මවගේ කාමරය වෙත ගමන් කළහ.

පටු කොර්ඩෝවක් ඔස්සේ ගමන් කල හෙදිය දකුණට හැරුණාය. දකුණුපස කෙළවර වූයේ නාන කාමරයකි. ඈ සෙමෙන් වසා තිබූ චොටු තට්ටු කළාය.

"එන්න..." සිහින් හඬක් ඇතුළත් ඇසුණේය. තමාගේ හඳු ගැනෙනා හඬ අන් අයට ඇසේ යැයි රිදීමා බිය වූවාය. හෙදිය චොටු වටර කළ මුත්, ඇය ගිය එසවූයේ නැත. නදින් අයියා, ඇගේ සුරතීන් ඇද ඇයට ඇතුළට ගත්තේය. යහළුවෝ සියළු දෙනා චොටු ඇසල නතර වූහ.

රිදීමා ගිය එසවූයේ සෙමිනි. කවුළුව ඇසල අසුන්ගෙන උන් කාර්තව ඉතා සෙමින් ඉන්

නැගිටියාය. රිදීමා මුලින් දුටුවේ, මුළුමනින් ම සුදු පැහැ ගත්වුණු ඇගේ කෙස් කළඹය. අනතුරුව කළලෙන් පිරිමින් තිබූ ඇගේ දෙනෙතය. අවිනිත්යක, සිතහටකින් පිරිමින් තිබූ මදක් සැලකු ඇඳෙනාදය.

දිගු සායකින් හා වාමී බිලවුසයකින් සිටි ඇ සිය දැන් රිදීමා වෙත දිගු කළාය.

රිදීමාගේ මුළුත් යම් හඬක් තිබුත් විය. තමා දුටුගොස් මව වැළඳ ගනු ඇයට දැනුණේ, ඉතා සෙමෙන් සිදුවන අසුරු සිදුවීමක් හැටියටය. තමාට ඉතා සුපුරුදු වූ ඒ මල් සුවඳ ඇගේ හැතැරයට දැනිණි. මවගේ ළමයෙදී උණුසුම ඇගේ හැතැරයට දැනිණි. මවගේ මූලයෙදී උණුසුම ඇගේ ළයට දැනිණි.

"අම්මා..." ඈ සෙමෙන් මැනවියාය.

"මගේ සුදු දුටු..." මව ඇගේ ගිය නොතවත්වාම පිරිවැද්දාය.

" මගේ සුදු දුටු..." ඇගේ නෙතින් නොකඩවා ගැඹු කළුබු බිඳු රිදීමාගේ කපොලක් නොමොගෙන පහළට ගැඹිය. තමා සොයමින් සිටි ප්‍රහේලිකාවේ ප්‍රධාන පුරුක සමූහි, ඉතිරි සියල්ලම ගියමත තැන්වලට වැටීමෙන් මුළු ප්‍රහේලිකාවම විසඳී ගිය බවක් රිදීමාට, දැනුණේ.

"මම අම්මව තනි කරලා ආය කොට්ටන් යන්නේ නැ අම්මා..." රිදීමා මවට පොහොන්දු වූවාය.

ඔවුන් දෙදෙනාට එසේ සිටීමට මද වේලාවක් දුන් නදින් ද පැමිණා සිය පුංචි අම්මා වැළඳ ගත්තේය.

"උන් ඉතින් පුංචිට හොඳටම සැකිප හන්දා අපිත් එක්ක ගෙදර යන්න පුළුවන්. එහෙදි කතාව කරලා ඔක්කොම ප්‍රශ්න විසඳගන්න පුළුවන්..." ඔහු පැවසුවේය.

\*\*\*\*\*

සියල්ල සිත සැතපෙන අන්දමින් තිමිම, සියල්ලෙන්ම සිතට සැටුක් විය. රිදීමාගේ පියා දන්වා එවා තිබුණේ ඔහු ළගදීම දිවයිනට පැමිණෙන බවත්, මවත් රැගෙන වෙතම පැවැටිලි කර බවත්ය. රිදීමා ඔහු මුණ ගැසීමෙන් පසුව, අධ්‍යාපන කටයුතු නිමා කිරීම සඳහා ආපසු මෙල්බර්න් කරා යායුතු බවටද තීරණය වීණි. යහළුවෝ, ඇය නතරකොට ආපසු සැමට සැරසුණෝය. රිදීමා සියල්ල අර්ථයක් කොට ආපසු එනතුරු බලා සිටීමට ඔවුහු පොහොන්දු වූහ.



**අලුත් සිහිපිටා** 16

(අවසාන කොටස)

**හේමමාලා හේරත් ලියන නවකතාව**

"මම ඔයා එනකල් බලා ඉන්නවා..." ඇය තනිවු මොහොතක් බලා දිනූ පැවසීය. ඔවුන් ගිඳු උන්නේ එන්ත පහල ලොව ගතක් යටවු ලී බාකුවේය. දිනූගම අඳුරුණිය. අවිනිත්යක මුහුණ දුටු රිදීමාගේ සිතෙහි ඇතිවූයේ ඉමහත් සෙනෙහසකි.

"මම ඔයා එනකල් බලා ඉන්නදැයි ඔහු ඇසුවේ නැත. ඔහුගේ දැනට මැදිවු තමාගේ දැන ඔහු මුදු අසුරින් මරිකා ගන්නවා රිදීමාට දැනුණේය.

"මම ඔහු තරම් කල් ඔයා වෙනුවෙන් බලා ගිටියෙකි. හැඳියෙක් නැ..." ඔහුගේ මුහුණේ සිතාවක් නැතිණි.

"මම ඇත්ත කියන්න, ඔයා ගිණිකට ආදරේ නැ හේද ?" රිදීමා ගිය සෙල්වූවාය.

"කට්ටුවක් මම එයාට ආදරේ කරලා නැ දිනූ. මම හැමදාම ආදරේ කරලා තියෙන්නේ ඔයාට එතරයි..." ඔහු කැමුරු වී ඇගේ ගිය සිප ගත්තේය.

"චායි ගොඩවෙලා නැත්තම් මමත් ඔයා එනකල් මෙහෙම ඉන්නවා..."

"එහෙම කරන්නෙහ. අම්මා ඔයා එනකල් බලා ඉන්නවනේ. අනෙක මටත් මගේ අම්මා එක්ක ටික දවසක් තනියම ඉන්න ඕනි. මට එයාට හම්බ උණේ ජීවිත කාලයකට පස්සේ..."

"හා... හා... දෙන්නා මොනවද රහසින් ජ්ලෙන් කරන්නේ ? පැනලා යන්නටද ?" ඇසමින් පැමිණියේ මිනිකාය.

"එයාලා මොකටද පැන පැන යන්නේ මේවිට වානන තියෙද්දි ? නැබැරම මෙහෙම දවසකටත් මොයාට උදැල්ලක් නොදා ඉන්න බැර නැයි..." ඇය හා එමින් සිටි ඇය පැවසුවේය. "අන්න ඇරෙන්නේ අම්මා, නදින්ගෙන් ලියවිල්ලක් ගන්නවා එයාටමයි බිඳින්නේ කියලා. කෝ රිදීමත් එකක් ලෑස්ති කරගන්නද ?"

"මිනිකා ඔහුට ඉටියක් ඇත්තාය. "කට.... කට....."

"අනියක මට ඉතින් දෙයියන්ගෙම පිහිටයි. මට කාගෙන්වත්, කිසිම පොහොන්දුවක් ලැබුණේ නැ..." දිනූපද, රිදීමාද ඔවුන් හා එක්ව සිතාපුණෝය.

"එයා එහෙම එකක් ලේඩියෙන් දෙන එකක් නැ..... අම්මයි, තාත්තයි දෙනෙම ලෝයර්ස්ලෙන්."

අම්මා හා නදින් අයියාද එහි පැමිණියෝය.

"එක කතාවක් අපි ඉවර කරන්න හදනවා වගේ....." අම්මා පැවසුවේය.

"නැ අපි තව කතාවක් පටන් ගන්නවා විතරයි...." නදින් ඇය දෙස බලා සිතාපුණෝය.

"ගිණිකට කතා කරන්න යනවද ?" මිනිකා රහසින් ඇසුවේ රිදීමා අසලින් ගිඳුගනිමිනි.

"මව හෙට උදේම යනවා පිංවත් එක්ක. මම එයාට පණිවිඩයක් ඇරියා උදෙණිම ගත ළගට එන්න කියලා..."

"එයත් ආපසු ඒව හේද ? ස්කොල් එක තව අවුරුදු කීපයක් ඇතිනේ ?"

"ගර්ම දුකයි රිදීමාට දාලා යන්න..." අම්මා පැවසුවේය.

"උන් ඉතින් බයවෙන්න දෙයක් නැ. අම්මන් ඉන්නවා. තාත්තන් එනවා, ඔක්කොටම වඩා නදින් ඇයියා මං ළඟ ඉන්නවානේ..."

නදින්, රිදීමා දෙස බලා සිතා වූයේය.

\*\*\*\*\*

යහළුවන් සියල්ල නික්මගිය පසු දුක්කට ලැබුණේ කුණාටුවකට පසු දැනෙන නිහඬ බවකි.

උදුසන වනතුරු කෝපි බොමින් කතාබහෙහි යෙදී සිටි නියා-පෝ කවුරු, කවුරුත් දහවල්

වනතුරු නිදාගන්නා බවක් ජෝන් තිබුණේය. උයනගේ පැත්තේව කිසිවකු නොවීය.

සිතල හිමිදිරියේ රිදීමා, පියාවේ අවදි කරවා ගත්තේ, ගං ඉවුර වෙත ගමන් කළාය.

නාමත් හරිහැටි ඉර එළිය වැටී නොතිබීම නියාපෝ නමා ගොල්ල පිත්තෙන් වැසී තිබිණි. කුරුල්ලෝ එකි-නෙකා අවදි වන්නට පටන් ගත්තාය. පිත්තෙන් බර වූ දියබිඳ, හැම සුළුගින් සැඟි බිමට වැටුණේය.

ඔහු දැකීමට පෙර, රිදීමාට ඔහුගේ මියුරු බටහලා හඬ ඇසුණේය. ඇ මොහොතකට නතරවී, ඊට සටන්දුන්නාය.

"ඇයි සුදු බේබි ?" ඇය අහුව යමින්, මග නතර වූ පියවි කෙල්ල ඇසුවේය.

"ලස්සනයි පියවියේ...." පියවිගේ මුඛද සිතහටකින් විකසිත විය.

ඔවුහු ඉක්මන් ගමනින් ගං ඉවුර වෙත ළඟා වූහ. ගිණික ගැනෙරෙහි වූ විනාල කුණක් සෙවෙත් ගල්තලාවක ගිඳු උන්නේය. ඔහුගේ දූපස් සියව් තිබූ අතර, ඇගිලි තුඩු බටහලාව මත යැවෙන ආකාරය රිදීමා බලා සිටියාය. ඔහුගේ කනෙක වූ කරුණුට එදා මෙන්නම අද ද දිලුණේය.

කාලය නතර වීණි. ලොවම නියල විය. උන්නේ ගිණික හා ඇය පමණකි. පියවි කොහොට වූවාදැයි රිදීමා නොදන්නාය. ඇගේ සේයාව දැනීමෙන්දෝ ගිණික බටහලාව තම මුලින් ඉවතට ගත්තේය.

"සුදු මැණියේ..." ඇ ඇ ඔහු වෙත ගමන් කොට, ගල් තලාවේ ඔහු ඇසලින් ගිඳු ගත්තාය.

"ඔයා ඉක්මනින් ආපසු යනවද ?" ඔහු විමසීය.

"ඔයා තාත්තා ආව හැටියේ ?" ගිණික මදක් කල්පනා කළේය.

"එතකොට අපට මොකද වෙන්නේ ?"

"ගිණික..." ඇ හෙමිනිට නෙපළාය. "අපට මුකුත් වෙන්නේ නැ. ඔයා ආශ්‍රය කරලා තියෙන්නේ මගේ අක්කව..."

ගිණික මුලින් නොබැන බලා උන්නේය. "එයා මගේ නිවුල් සහෝදරී. ඔයා එක්ක හැටුම් කළේ ඒයා. ඔයාට ආදරේ කළේ ඒයා. එදා එයා කියලා ඔයා බේරලා තියෙන්නේ මාව. මගේ අක්කව නෙමේ..."

ඔහු කිසිත් නොදොඩා නාමත් බලා සිටියේ ඇය දෙසය.

"මට සමාවෙන්න ගිණික. මම රිදීමා මම ඔයාගේ රොහානා නෙමේ..."

ගිණික එක එල්ලේ ඇගේ දූපස් දෙස බැලුවේය.

"කවුද එහෙම කියන්නේ ?" ඔහු ඇසීය. "ඔයා රොහා-නා. ඔයා රිදීමා නෙමේයි." ඊළඟට පැවසීය.

**ඉවරයි**  
හේමමාලා හේරත්